



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අදියර III විභාගය - 2025 ජනවාරි

යෝජිත උත්තර

(303) මූල්‍ය පාලනයන් සහ විගණනය (FCA)

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය
නො. 540 , පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි මාවත,
නාරාහේන්පිට, කොළඹ 05.
දුරකථන : 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශයේ ප්‍රකාශනයකි

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය
අදියර III විභාගය - 2025 ජනවාරි
(303) මූල්‍ය පාලනයන් සහ විගණනය
යෝජිත උත්තර

(මුළු ලකුණු 20)

A කොටස

1 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිච්ඡේදය 01

1. උද්ධමනය

ව්‍යාපෘති පිරිවැය, ආයෝජන, ශ්‍රමය සපයා ගැනීම සහ සමස්ත කර්මාන්ත ස්ථාවරත්වය කෙරෙහි ඇති කරන බලපෑම් මත, උද්ධමනය ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයට සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. ඉතුරුම් වලට බලපෑම් එල්ල වන බැවින් මෙය ගනුදෙනුකරුවන්ගේ මිල දී ගැනීමේ හැකියාව අඩු කිරීමට හේතු වී ඇත.

2. විදේශ විනිමය අනුපාත

විශේෂයෙන් ආනයනික ද්‍රව්‍ය, උපකරණ සහ විදේශ ආයෝජන මත යැපෙන රටක් වශයෙන්, විදේශ විනිමය අනුපාතය ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සැලකිය යුතු ලෙස බලපායි. ඇමෙරිකානු ඩොලර් වැනි ප්‍රධාන මුදල් වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම ඉදිකිරීම් කර්මාන්තයට අහිතකර ලෙස බලපායි.

3. ගෝලීය ආර්ථික සාධක

සැපයුම් දාම කඩාකප්පල් වීම සහ පොලී අනුපාත ඉහළ යාම වැනි ගෝලීය ආර්ථික සාධක ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අහිතකර ලෙස බලපෑ අතර, එමඟින් රටේ අපනයන ආදායම සහ එම ආදායමෙන් යැපෙන්නන් අඩු වූ අතර එමඟින් සෙවන හෝමිස් වැනි ව්‍යාපාර වලට බලපෑම් ඇති විය.

4. පොලී අනුපාත

වාර්තාගත ඉහළ පොලී අනුපාත සමඟ, නිවාස වැනි ප්‍රාග්ධන වත්කම් මිලදී ගැනීම සඳහා උකස් ණයක් ලබා ගැනීමට ගනුදෙනුකරුවන්ට නොහැකි විය. තවද, ඉහළ පොලී අනුපාත හේතුවෙන් ආයෝජකයින් දේපළ වැනි ප්‍රාග්ධන වත්කම්වල ආයෝජනය නොකර බැංකුවල මුදල් තැන්පත් කිරීමෙන් ඉහළ ප්‍රතිලාභ උපයා ගැනීමට තෝරා ගනී.

5. බදුකරණය

ඉහළ බදු අනුපාත ගනුදෙනුකරුවන්ගේ මිල දී ගැනීමේ හැකියාවට සහ ඉතිරි කිරීම් කෙරෙහි බලපා ඇත. එබැවින්, කිසිදු ආයෝජනයක් / දේපළ / නිවාස මිලදී ගැනීමක් සිදු නොවේ.

6. විදැකියාව

දැකියා විසුකත්තියෙහි වැඩිවීම සෙවන හෝමිස් වැනි ව්‍යාපාරවලට වැදගත් වන මිල දී ගැනීමේ හැකියාවට බලපෑවේය.

(මුළු ලකුණු 05)

2 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිච්ඡේදය 02

1. අනුකූලතා අවදානම

සමාගම තත්ත්ව පාලන (නිෂ්පාදන) ප්‍රමිතීන්ට අනුකූල වීමට අපොහොසත් වී ඇත. එබැවින් සමාගමට SLS තත්ව සහතිකය අහිමි විය හැකි අතර දඩ මුදල් ගෙවීමට සිදුවිය හැක. ආහාර සුරක්ෂිතතා රෙගුලාසි වලට අනුකූල නොවීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් විසින් නඩු පැවරීම ආරම්භ කරනු ලැබේ.

2. කීර්තිනාමය පිළිබඳ අවදානම

තත්ත්වයෙන් බාල නිෂ්පාදන ලබා දීම පාරිභෝගික පදනම සහ වෙළඳපල කොටස අහිමි වීමට හේතු වේ. එසේම, සමාගම කියා සිටින්නේ පොල්තෙල් ඉහළ ගුණාත්මකයෙන් යුතු බවයි. පිරිසිදු පොල්තෙල් භාවිතා කරනු ලබන්නේ ඔවුන් ගෙවන ඉහළ මිලට සරිලන පරිදි භාණ්ඩවල ගුණාත්මකභාවය කෙරෙහි අතිශයින් අවධානය යොමු කරන සෞඛ්‍ය පිළිබඳ දැනුවත් ගනුදෙනුකරුවන් වන බැවින්, තත්ත්වයෙන් බාල නිෂ්පාදන පිළිබඳ ප්‍රචාරණි මාධ්‍යවල පළ වුවහොත්, සමාගමට ඔවුන්ගේ කීර්තිනාමය අහිමි වනු ඇත.

3. මෙහෙයුම් අවදානම

ප්‍රමාණවත් නොවන නිරීක්ෂණ හේතුවෙන් නිෂ්පාදනයේදී භාවිතා කරන විෂ සහිත තොග නිසා මෙහෙයුම් අවදානමක් ඇති කරයි.

(මුළු ලකුණු 05)

3 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිච්ඡේදය 06

| විගණන ක්‍රියාපටිපාටි | විස්තරය | උදාහරණ |
|----------------------|--|--|
| පරීක්ෂාව | පරීක්ෂාව යනු ව්‍යාපාරයට අභ්‍යන්තර හෝ බාහිර වාර්තාවන් හෝ ලේඛණ ස්වරූපයෙන්, විද්‍යුත් ස්වරූපයෙන් හෝ වෙනත් මාධ්‍යවලින් වූ වාර්තාවන් පරීක්ෂාව හෝ වත්කමක් පිළිබඳ භෞතික පරීක්ෂණයක් පැවැත්වීමයි. | <ul style="list-style-type: none"> බැංකු ප්‍රකාශන පරීක්ෂා කිරීම ණය ගිවිසුම් පරීක්ෂා කිරීම විකුණුම් ඉන්වොයිසි පරීක්ෂාව ඉඩමක හිමිකම් ඔප්පුව පරීක්ෂා කිරීම |
| නිරීක්ෂණය | නිරීක්ෂණ සිදු කරනු ලබන්නේ අන් අය විසින් සිදු කරනු ලබන ක්‍රියාවලියක් හෝ ක්‍රියා පටිපාටියක් දෙස බැලීමෙනි. | <ul style="list-style-type: none"> භෞතික තොග සත්‍යාපනය නිරීක්ෂණය ආයතනයක අභ්‍යන්තර පාලන පද්ධතිය නිරීක්ෂණය ඉඩමක හිමිකම් ඔප්පුව පරීක්ෂා කිරීම |
| බාහිර තහවුරු කිරීම | බාහිර තහවුරු කිරීමක් මගින් විගණකයා විසින් තෙවන පාර්ශවයකින් (තහවුරු කරන පාර්ශවයකින්), ලේඛණගත ස්වරූපයෙන් හෝ විද්‍යුත් හෝ වෙනත් මාධ්‍යයකින් සෘජු ලිඛිත ප්‍රතිචාරයක් ලෙස ලබාගත් විගණන සාක්ෂි නියෝජනය කරයි. | <ul style="list-style-type: none"> ණය ගැතියන්/ණය හිමියන් තහවුරු කිරීම ජංගම ගිණුමේ ශේෂයන්, ආයෝජන සහ ණය සඳහා බැංකු තහවුරු කිරීම. තෙවන පාර්ශවයන් විසින් පවත්වා ගෙන යන තොග සඳහා තහවුරු ලබා ගැනීම. |

| | | |
|-------------------------------|---|---|
| | | <ul style="list-style-type: none"> නීති උපදේශකයින් ගෙන් තහවුරු ලබා ගැනීම. |
| නැවත ගණනය කිරීම | නැවත ගණනය කිරීම සමන්විත වන්නේ ලේඛණවල හෝ වාර්තාවල ගණිතමය නිරවද්‍යතාවය පරීක්ෂා කිරීමෙනි. නැවත ගණනය කිරීම අතින් හෝ විද්‍යුත් ක්‍රම ඔස්සේ සිදු කළ හැකිය. | <ul style="list-style-type: none"> වසරේ ක්ෂය වීම ගණනය කිරීම. ණය පොලිය ගණනය කිරීම. |
| විමසීම | විමසීම සමන්විත වන්නේ ආයතනය තුළ හෝ ආයතනයෙන් පිටත දැනුමැති පුද්ගලයින්ගෙන් මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු ලබා ගැනීමෙනි. | <ul style="list-style-type: none"> වෙළඳසැල් කළමනාකරුගෙන් විමසීම අභ්‍යන්තර විගණකවරයාගෙන් විමසීම |
| විශ්ලේෂණාත්මක ක්‍රියා පටිපාටි | විශ්ලේෂණාත්මක ක්‍රියා පටිපාටි සමන්විත වනුයේ මූල්‍ය හා මූල්‍ය නොවන දත්ත අතර සම්බන්ධතාවයන් විශ්ලේෂණය කිරීම තුළින් මූල්‍ය තොරතුරු ඇගයීමෙනි. | <ul style="list-style-type: none"> පෙර කාල පරිච්ඡේදයන් සමඟ සැසඳිය හැකි තොරතුරු අයවැය සහ පුරෝකථන වැනි අපේක්ෂිත ප්‍රතිඵල සමාන කර්මාන්ත වල තොරතුරු සමඟ සංසන්දනය |

(මුළු ලකුණු 05)

4 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිච්ඡේදය 09

(a)

- සමාගම තුළ ගුණාත්මකභාවය සඳහා නායකත්ව වගකීම්
- අදාළ සදාචාරාත්මක අවශ්‍යතා
- සේවාදායක සම්බන්ධතාවය පිළිගැනීම සහ අඛණ්ඩව පවත්වාගැනීම
- මානව සම්පත්
- විගණන කාර්යභාරයන්හි කාර්ය සාධනය
- අධීක්ෂණය

(ලකුණු 02)

(b)

- වෘත්තීය ප්‍රමිතීන්ට සහ අදාළ නීතිමය හා නියාමන අවශ්‍යතාවන්ට අනුකූල වන කාර්යයන් ඉටු කිරීම.
- නියමිත පරිදි සමාගමේ තත්ත්ව පාලන ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි වලට අනුකූල වීම සඳහා ක්‍රියාවලීන්.
- ඔවුන්ගේ කාර්යයේ අරමුණු පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා කාර්යභාර කණ්ඩායම් දැනුවත් කරන ආකාරය.
- කාර්යභාර අධීක්ෂණය, කාර්ය මණ්ඩල පුහුණුව සහ පුහුණු කිරීමේ ක්‍රියාවලීන්.
- සිදු කරන ලද කාර්යයන් සමාලෝචනය කිරීමේ ක්‍රම, සිදු කරන ලද සැලකිය යුතු විනිශ්චයන් සහ නිකුත් කරනු ලබන වාර්තාවේ ස්වරූපය.
- සිදු කරන ලද කාර්යය සහ සමාලෝචනයේ වේලාව සහ ප්‍රමාණය පිළිබඳ සුදුසු ලියකියවිලි.
- සියලු වත්මන් ප්‍රතිපත්ති හා ක්‍රියා පටිපාටි තබා ගැනීමට ක්‍රියාවලීන්.

(ලකුණු 03)

(මුළු ලකුණු 05)

A කොටසෙහි අවසානය

5 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිච්ඡේදය 06

(a)

1. ශුද්ධ ජංගම වගකීම් තත්ත්වය: ජංගම වගකීම් වල එකතුව ආයතනයේ ජංගම වත්කම් වලට වඩා වැඩිය. මෙවන් පසුබිමක, ණය ගෙවීම් පැහැර හැකි බැවින් සමාගම සමඟ ගනුදෙනු අඛණ්ඩව පවත්වාගෙන යාමට සැපයුම්කරුවන් අකමැති විය හැකිය.
2. අඛණ්ඩ අලාභ: සමාගම පසුගිය වසරවලදී සහ මෙම වර්ෂයේදී පාඩු ලබා ඇත. මෙය ව්‍යාපාර මෙහෙයුම් වල දුෂ්කරතා පවතින බව පෙන්නුම් කරන අතර සමාගමේ අඛණ්ඩ පැවැත්ම ගැන සැලකිලිමත්භාවයක් ඇති කරයි.
3. සමුච්චිත අලාභ සහ මූල්‍ය ප්‍රාග්ධනයෙහි බරපතල අලාභය: ශුද්ධ වගකීම් තත්ත්වය ශ්‍රී ලංකාවේ 2007 අංක 7 දරණ සමාගම් පනතට අනුව ප්‍රාග්ධන තත්වය බරපතල ලෙස අහිමි වීමේ සීමාවකි. සමාගම සිය ආයෝජන සඳහා ප්‍රමාණවත් ප්‍රතිලාභ උත්පාදනය නොකරයි.
4. සෘණ මෙහෙයුම් මුදල් ප්‍රවාහයන්: ස්ථාවර පරිපාලන පිරිවැය සහ අඩු ආදායමක් තිබීම ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සැලකිය යුතු සැකයක් මතු කරන සෘණ මෙහෙයුම් මුදල් ප්‍රවාහයන් පෙන්නුම් කරයි.
5. ඉදිකිරීම් කර්මාන්තයේ පහළ යාමේ ප්‍රවණතාවය: ආයතනය ක්‍රියාත්මක නොවන හෝ වර්ධනය නොවන කර්මාන්තයක් තුළ නිරත වේ. එමනිසා, සමාගම පවත්වාගෙන යාම සඳහා අරමුදල් උත්පාදනය කිරීමේදී එය සැලකිය යුතු සැකයක් ඇති කරයි.
6. සම්බන්ධිත පාර්ශවයන්ගෙන් ලැබිය යුතු ශේෂයන්: සමාගම සතුව සැලකිය යුතු වත්මන් වගකීම් ප්‍රමාණයක් ඇතත්, එහි වර්තමාන වත්කම් වලට සම්බන්ධිත පාර්ශවයන්ගෙන් ලැබිය යුතු රුපියල් මිලියන 10 ක් ඇතුළත් වේ.

(ලකුණු 04)

(b)

1. ණය සම්බන්ධයෙන් ණය ගිවිසුම පරීක්ෂා කිරීම.
2. වසර සඳහා පොලිය ස්වාධීනව ගණනය කිරීම.
3. ණය සඳහා සිදු කරන ලද පසුකාලීන ගෙවීම් පරීක්ෂා කිරීම.
4. BCC වෙතින් ශේෂ තහවුරු කිරීම් ලබා ගැනීම.
5. සම්බන්ධිත පාර්ශවයන්ගේ නම් සඳහා පෙර වසරේ වැඩ පත්‍රිකා සමාලෝචනය කිරීම.
6. කොටස් හිමියන්ගේ සහ අධ්‍යක්ෂකවරුන්ගේ රැස්වීම් වල වාර්තා සමාලෝචනය කිරීම.
7. අධ්‍යක්ෂකවරුන්ගේ ඇල්ම පිළිබඳ ලේඛනය වැනි වෙනත් අදාළ ව්‍යවස්ථාපිත වාර්තා සමාලෝචනය කිරීම.
8. විශාල හෝ අසාමාන්‍ය ගනුදෙනු හෝ ශේෂයන් සඳහා ගිණුම්කරණ වාර්තා සමාලෝචනය කිරීම, විශේෂයෙන් මූල්‍ය කාල පරිච්ඡේදය අවසානයේ දී හෝ ඊට ආසන්නව වාර්තා කරන ලද ගනුදෙනු සඳහා.
9. අධ්‍යක්ෂකවරුන් සහ නිලධාරීන් වෙතත් ආයතන සමඟ ඇති සම්බන්ධතා පිළිබඳව විමසීම.
10. ප්‍රධාන කොටස් හිමියන්ගේ නම් තීරණය කිරීම සඳහා කොටස් ලේඛනය සමාලෝචනය කිරීම.
11. සම්බන්ධිත පාර්ශවයන් හෝ සම්බන්ධිත පාර්ශව ගනුදෙනුවල පැවැත්ම පිළිබඳ ඇගවීම් සඳහා නීතිඥවරුන්ගෙන් ලද ඉන්වොයිසි සහ ලිපි හුවමාරු සමාලෝචන කිරීම.

(ලකුණු 03)

(c)

1. සම්බන්ධිත පාර්ශව ගනුදෙනු කිසිදු ය කිරීමකින් තොරව සිදු වී ඇත.
2. සම්බන්ධිත පාර්ශව ගනුදෙනු විගණකයින්ට ස්වයං පැහැදිලි නොවේ.
3. විගණකවරුන් විසින් සම්බන්ධිත පාර්ශවයක් ලෙස සාධාරණව අපේක්ෂා කළ නොහැකි පාර්ශවයක් සමග ගනුදෙනු සිදු කිරීම.
4. කළමනාකාරිත්වය විසින් සම්බන්ධිත පාර්ශවයක් සමඟ වූ ගනුදෙනුවක සම්පූර්ණ කොන්දේසි හෝ එහි පැවැත්ම වසන් කිරීමට ක්‍රියාකාරී පියවර ගෙන තිබීම.
5. ආයතනික විසුභය සංකීර්ණ වීම.

(ලකුණු 03)
(මුළු ලකුණු 10)

6 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිච්ඡේදය 08

(a)

1. **ස්වයං ඇල්ම මත තර්ජනය:** විගණන කණ්ඩායමේ සාමාජිකයෙකු විගණන සේවාදායකයා කෙරෙහි සෘජු මූල්‍ය උනන්දුවක් දැක්වීම. තැත්ගත් පිළිගැනීම ස්වයං ඇල්ම මත තර්ජනයක් ඇති කරයි, මන්ද මෙම තැත් සවිනිට ප්‍රමාණාත්මක වටිනාකමක් පවතී.
2. **ස්වයං සමාලෝචන තර්ජනය:** සවිනි විසින් මූල්‍ය ප්‍රකාශනවල දක්වා ඇති ආදායම් බදු සහ විලම්භිත බදු ප්‍රතිපාදන පිළියෙළ කිරීමට සහාය වූ අතර පසුව එය ඔහු විසින් සමාලෝචනය කරන ලදී. විගණන මතය අත්සන් කිරීමේදී තිසේරා එම සමාලෝචනය මත රඳා පවතිනු ඇත. බදු ගණනය කිරීම් බදු බලධාරීන් විසින් සමාලෝචනය කරන ඇස්තමේන්තු ස්වභාවයක් ගන්නා අතර එම නිසා එය ප්‍රමාණාත්මක වේ. මෙය ස්වයං සමාලෝචන තර්ජනයක් නිර්මාණය කරයි.
3. **සුභද්‍රිලී වීමේ තර්ජනය :** සේවාදායකයා සමඟ දිගු හෝ සමීප සම්බන්ධතාවයක් ඇති බව පෙනේ. එමනිසා, සුභද්‍රිලී වීමේ තර්ජනයක් ඇති වී ඇත.

(ලකුණු 06)

(b)

1. ජ්‍යෙෂ්ඨ විගණන නිලධාරීන් මාරු කිරීම.
2. විගණන නොවන සේවාවන්ට සම්බන්ධ නොවූ වෘත්තීය ගණකාධිකාරීවරුන් සිටීම.
3. විගණන සේවලාභියෙකුට විගණන නොවන සේවා සැපයීම සඳහා වෙනම වාර්තාකරණ රේඛා සහිත විවිධ හවුල්කරුවන් සහ විගණන කණ්ඩායම් යෙදවීම.
4. සේවලාභියාගේ කළමනාකරණය සඳහා වගකිවයුතු පාර්ශවයට විගණන සේවාවන්හි ස්වභාවය හෙළි දරවී කිරීම ය කරනු ලබන විගණන ගාස්තු සඳහා දිගුවක් සපයයි.
5. ත්‍යාග පිළි නොගන්නා ලෙස සවිනිට උපදෙස් දීම සහ ඔහු එසේ සිදුකළහොත්, ප්‍රතිවිපාක පැහැදිලි කර අනුකූල නොවීම පිළිබඳව අදාළ වෘත්තීය ආයතනයට දැනුම් දීම.
6. සවිනි බදු ගණනය කිරීම් සමාලෝචනය කිරීමට සම්බන්ධ නොවිය යුතුය. බදු ගණනය කිරීම සහ අදාළ වැඩ පත්‍රිකා සමාලෝචනය කිරීම සඳහා බදු ගණනය කිරීම පිළිබඳ දැනුමක් ඇති තවත් පුද්ගලයෙකු අවශ්‍ය වේ. මෙම ගැටළුව කළමනාකරණය සඳහා වගකිවයුතු පාර්ශවය සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.
7. සේවාවන්හි උසස්වීම් ලබා දීම: ඕනෑම උසස්වීමක් ලබා දීමට ප්‍රථම උසස්වීම් සහ අනුමත කිරීමේ ක්‍රියාවලියේ ස්වභාවය සහ උසස්වීම් පිළිබඳ සමාගමේ ප්‍ර තිපත්තිය පිළිබඳ කාර්ය මණ්ඩලයට උපදෙස් දීම.
8. මූලික මූලධර්ම වලට අනුකූල වීමේ වැදගත්කම අවධාරණය කරන සමාගමේ නායකත්වය.
9. විගණන කණ්ඩායමක සාමාජිකයින් මහජන යහපත වෙනුවෙන් කටයුතු කරනු ඇතැයි යන අපේක්ෂාව ස්ථාපිත කරන සමාගමේ නායකත්වය.
10. විගණන කටයුතුවල තත්ත්ව පාලනය ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි.

11. මූලික මූලධර්මවලට අනුකූල වීම සඳහා තර්ජන හඳුනා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ ලේඛනගත ප්‍රතිපත්ති, එම තර්ජනවල වැදගත්කම ඇගයීම සහ තර්ජන තුරන් කිරීම හෝ අඩු කිරීම සඳහා ආරක්ෂිත ක්‍රම යෙදීම.
12. මූලික මූලධර්මවලට අනුකූල වීමට අවශ්‍ය ලේඛනගත අභ්‍යන්තර ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි.
13. සමාගම හෝ සම්බන්ධ කණ්ඩායම් සහ සේවාවලාභීන් අතර අවශ්‍යතා හෝ සබඳතා හඳුනා ගැනීමට හැකි වන ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි.
14. තනි සේවාදායකයෙකුගෙන් ලැබෙන ආදායම මත රඳා පැවතීම අධීක්ෂණය කිරීම සහ අවශ්‍ය නම් කළමනාකරණය කිරීම සඳහා ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි.
15. විගණන කණ්ඩායමේ සාමාජිකයින් නොවන පුද්ගලයින්ට විඥානයේ ප්‍රතිඵලයට නුසුදුසු ලෙස බලපෑම් කිරීම තහනම් කිරීමේ ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි. සියලුම හවුල්කරුවන්ට සහ වෘත්තීය කාර්ය මණ්ඩලයට සමාගමෙහි ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි, ඒවාට සිදු කරන ලද වෙනස්කම්ද ඇතුළුව කාලෝචිත ලෙස සන්නිවේදනය කිරීම සහ එවැනි ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි පිළිබඳ සුදුසු පුහුණුව සහ අධ්‍යාපනය ලබා දීම.
16. සමාගමේ තත්ත්ව පාලන පද්ධතියේ ප්‍රමාණවත් ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීම සඳහා වගකිව යුතු ජ්‍යෙෂ්ඨ කළමනාකරණ සාමාජිකයෙකු නම් කිරීම.
17. ස්වාධීනත්වය අවශ්‍ය වන විගණන සේවාවලාභීන් සහ අදාළ ආයතනවල හවුල්කරුවන්ට සහ වෘත්තීය කාර්ය මණ්ඩලයට උපදෙස් දීම.
18. ප්‍රතිපත්ති හා ක්‍රියා පටිපාටිවලට අනුකූල වීම ප්‍රවර්ධනය කිරීම සඳහා විනය යාන්ත්‍රණයක්
19. ප්‍රකාශයට පත් කරන ලද ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි ඔවුන් ගැන සැලකිලිමත් වන මූලික මූලධර්මවලට අනුකූල වීම සම්බන්ධ ඕනෑම ගැටළුවක් සමාගම තුළ ජ්‍යෙෂ්ඨ මට්ටම් වලට සන්නිවේදනය කිරීම සඳහා කාර්ය මණ්ඩලය දිරිමත් කිරීම සහ සවිබල ගැන්වීම.

(ලකුණු 04)
(මුළු ලකුණු 10)

7 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

| |
|--------------|
| පරිච්ඡේදය 07 |
|--------------|

(a)

1. තොග තක්සේරුකිරීමේ ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශය
 - LAKS 2 - තොග ප්‍රමිතියට අනුව, තොග පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධි අගය (NRv) යන අගයන්ගෙන් අඩු අගයට මැනිය යුතුය. සමාගමේ කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන වල තොගයෙහි පිරිවැය (රු. 74,125,300/-) දක්වා ඇති අතර NRv රුපියල් 41,260,415/- ක් ලෙස තක්සේරු කර ඇත.
 - මේ නිසා තොගය රුපියල් 32,864,885/- (රු. 74,125,300 - රු. 41,260,415) අධිතක්සේරු වී ඇත.
 - ගැලපුම් නොකළහොත්, විකුණුම් පිරිවැය (COGS) අවතක්සේරු කර ඇති බැවින්, ලාභය සමාන අගයකින් අධිතක්සේරු කිරීමට හේතු වේ.
2. ප්‍රමාණාත්මක සලකා බැලීම්
 - විගණනය සඳහා ප්‍රමාණාත්මකභාවය තීරණය කර ඇත්තේ බදු පෙර ලාභය මත වන අතර එය රුපියල් මිලියන 1.2 කි.
 - රු. 32,864,885/- ක සාවද්‍ය ප්‍රකාශය ප්‍රමාණාත්මක සීමාවට වඩා සැලකිය යුතු ලෙස වැඩි වන අතර එය ඉහළ ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයක් බවට පත් වේ.
 - වාර්තා ගත ලාභය රුපියල් 8,560,210/- ක් පමණක් වන බැවින් තොගයට ගැලපුම් කිරීමෙන් සැලකිය යුතු පාඩුවක් සිදුවන අතර එය මූල්‍ය ප්‍රකාශනවලට සෘජුවම බලපායි.

3. මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම කළමනාකාරිත්වය විසින් ප්‍රතික්ෂේප කිරීම

- o වාර්තා කරන ලද කාර්ය සාධනය සහ අනාගත බැංකු පහසුකම් පිළිබඳ කනස්සල්ල හේතුවෙන් කළමනාකාර අධ්‍යක්ෂවරයා මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම ප්‍ර තික්ෂේප කරයි.
- o මෙය කළමනාකරණ නැඹුරුව සහ හිතාමතාම සාවද්‍ය ප්‍රකාශකිරීමේ විභව අවදානමක් පෙන්නුම් කරයි (වංචා අවදානම).
- o කළමනාකාරිත්වය දිගින් දිගටම ගැලපීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, මූල්‍ය ප්‍රකාශන සත්‍ය හා සාධාරණ නොවන අතර, විකරණය කරන ලද විගණන මතයකට තුඩු දෙයි.

4. විගණන මතය මත බලපෑම

සාවද්‍ය ප්‍රකාශයේ ප්‍රමාණාත්මකභාවය සහ මූල්‍ය ප්‍රකාශන කෙරෙහි එහි පුළුල් බලපෑම සැලකිල්ලට ගනිමින්, විගණකවරයා සුදුසු විගණන මතය සලකා බැලිය යුතුය: නිගමනය ශ්‍රී ලංකා විගණන ප්‍රමිත 705 ට අනුව, ප්‍රමාණාත්මක තොග අධිකක්සේරුව සඳහා මූල්‍ය ප්‍රකාශන ගැලපීම කළමනාකාරිත්වය ප්‍රතික්ෂේප කරන බැවින්, විගණකවරයා අහිතකර මතයක් නිකුත් කළ යුතු අතර, මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක හා පෘථුල සාවද්‍ය ප්‍රකාශ හේතුවෙන් සත්‍ය හා සාධාරණ දැක්මක් ලබා නොදෙන බව සඳහන් කරයි.

(ලකුණු 06)

(b)

4. මාතෘකාව
5. ආමන්ත්‍රණය
6. විගණකාගේ මතය
7. මතය සඳහා පදනම
8. අඛණ්ඩ පැවැත්ම
9. ප්‍රධාන විගණන කරුණු
10. වෙනත් තොරතුරු
11. මූල්‍ය ප්‍රකාශන සඳහා වගකීම්
12. මූල්‍ය ප්‍රකාශන විගණනය සඳහා විගණකගේ වගකීම්
13. වෙනත් වාර්තාකරණ වගකීම්
14. කාර්යභාර හවුල්කරුගේ ක්‍රී ලංකා සාමාජික අංකය
15. විගණකගේ අත්සන
16. විගණකගේ ලිපිනය
17. විගණක වාර්තාවේ දිනය

(ලකුණු 04)

(මුළු ලකුණු 10)

B කොටසෙහි අවසානය

8 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිච්ඡේදය 03

(a)

1. තොග කළමනාකරණ ක්‍රියාවලිය
2. ප්‍රසම්පාදන ක්‍රියාවලිය
3. වැටුප් ක්‍රියාවලිය
4. දේපල, පිරිසක සහ උපකරණ ක්‍රියාවලිය
5. මුදල් කළමනාකරණ ක්‍රියාවලිය
6. ආදායම් ක්‍රියාවලිය

(ලකුණු 04)

(b)

(i) සහ (ii)

| (i) පාලන දුර්වලතා (ලකුණු 04) | (ii) යෝජනා (ලකුණු 04) |
|---|--|
| a) නිෂ්පාදිත වල නියැදියක් සුදුසුකම් ලත් තත්ත්ව පාලකයෙකු විසින් පරීක්ෂා කර නොමැත. | සුදුසුකම් ලත් තත්ත්ව පාලකයෙකු විසින් සියලුම නිෂ්පාදිත නියැදීන් පරීක්ෂා කරනු ලබන බව සහතික කිරීමෙන් විධිමත් තත්ත්ව සහතික කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාවට නැංවීම. කාර්ය මණ්ඩලය සඳහා නීතිපතා පුහුණු සැසි පැවැත්වීම සහ නිෂ්පාදන ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා පැහැදිලි තත්ත්ව පාලන ක්‍රියා පටිපාටි ස්ථාපිත කිරීම. |
| b) තොග කළමනාකරණ පද්ධතියේ තොග ප්‍රමාණ පමණක් වාර්තා කිරීම. | අයිතම විස්තර, කණ්ඩායම් අංක, කල් ඉකුත් වීමේ දිනයන් සහ සැපයුම්කරුවන්ගේ තොරතුරු වැනි අමතර විස්තර ඇතුළත් කිරීමෙන් තොග කළමනාකරණ පද්ධතිය වැඩි දියුණු කිරීම. දත්ත නිරවද්‍යතාව සහ සම්පූර්ණත්වය සහතික කිරීම සඳහා වරින් වර විගණන ක්‍රියාත්මක කිරීම. |
| c) කල් ඉකුත් වූ පිටිකළ පොල් කිරි තොග විශාල ප්‍රමාණයක් තොගයට ඇතුළත් කිරීම. | කල් ඉකුත්වීමේ දිනයන් කොටු ලෙස වීම සඳහා ස්වයංක්‍රීය අනතුරු ඇඟවීම් සහිත ශක්තිමත් තොග පාලන පද්ධතියක් ස්ථාපිත කිරීම. තොග අකමන්‍යතාවය අවම කිරීම සඳහා තිඛ්‍ය තොග කළමනාකරණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම. නීතිපතා තොග නිරීක්ෂණ පැවැත්වීම සහ අපවිත්‍ර වීම හෝ අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සඳහා කල් ඉකුත් වූ භාණ්ඩ වහාම බැහැර කිරීම හෝ ආපසු ලබා දීම. |
| d) සැපයුම්කරුවන් සඳහා ගෙවීම් කිරීමේදී, සමහර ගැනුම් ඇණවුම් අදාළ ඉන්වොයිසි සමඟ එකඟ නොවීම. | ත්‍රිවිධ ගැලපීමේ ක්‍රමවේදයක් (ගැණුම් ඇණවුම, ඉන්වොයිසිය සහ භාණ්ඩ ලැබීම් තුණ්ඩුව) ක්‍රියාත්මක කිරීමෙන් ප්‍රසම්පාදන හා ගෙවීම් සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම. සියලු ගෙවීම් නිසි ලෙස සමාලෝචනය කිරීම සහ අනුමත කිරීම සහ නීතිපතා සිදුකරන සංසන්දනය කිරීම තුළින් විෂමතා වැළැක්වීම. |
| e) තොග අගය කිරීම හස්තමය ආකාරයට පවත්වා ගෙන යාම. | තොග අගය කිරීම ස්වයංක්‍රීය කළ හැකිය. ලෙජර් සටහන්, ගිණුම්කරණය/යෙදුම් සමඟ ගැලපෙන බවත් තොග යෙදුම්වල තොග අගය කිරීම් යාවත්කාලීන බවත් සනාථ වන පරිදි ස්වයංක්‍රීය තොග අගය කිරීම තුළ නිවැරදි සැකසුම් ඇතුළත් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම. |
| f) සැපයුම්කරුවන් සඳහා ගෙවීම් සිදු කරන විට, ඇතැම් ගැණුම් ඇණවුම්, ඉන්වොයිසි සමඟ එකඟ නොවීම | එක් එක් ගනුදෙනුවට අදාළ මූලාශ්‍ර ලේඛන නැවත පරීක්ෂා කිරීමෙන් පසු සියලුම ගෙවීම් සිදු කිරීම. |

| | |
|---|---|
| <p>g) මූල්‍ය අංශයේ සමස්ත කාර්ය මණ්ඩලයට වාර්තා පවත්වාගෙන යාම සඳහා තනි පරිශීලකයෙකුගේ ගිණුමක් හරහා පද්ධති සියල්ලටම සහ දත්ත සමුදායන්ට ප්‍රවේශ විය හැකිය. තොරතුරු තාක්ෂණ ක්‍රියාවලි සහ පාලනයන් ප්‍රමාණවත් නොවීම.</p> | <ul style="list-style-type: none"> • පද්ධතියෙහි ආදාන නිරවද්‍යතාව මත මනා පාලනයන් ස්ථාපිත කිරීම. • බලයලත් පුද්ගලයින් සඳහා සීමිත ප්‍රවේශය. • දත්ත ගොනු සඳහා අනවසර සංශෝධන වැළැක්වීම. • වැඩසටහන් වල අනවසර වෙනස්කම් වැළැක්වීම හෝ හඳුනා ගැනීම. • මුරපද ඔස්සේ ආරක්ෂාව • මුරපද, සීමා සහිත ප්‍රවේශය වැනි පරිශීලක හඳුනාගැනීමේ පාලනය, ආදිය. |
| <p>h) ලියාපදිංචි නොකළ සැපයුම්කරුවන්ගෙන් මිලදී ගැනීම</p> | <p>ආයතනය ලියාපදිංචි සැපයුම්කරුවන් පවත්වා ගත යුතු අතර ලියාපදිංචි සැපයුම්කරුවන් හරහා මිලදී ගැනීම සිදු කළ යුතුය.</p> |

(c)

| | පාලන ක්‍රියාකාරකම් | විස්තරය |
|----|------------------------------|--|
| 1. | අංක ගණිතමය හා ගිණුම්කරණ පාලන | ගනුදෙනුවේ නිරවද්‍යතාවය, නිවැරදි වාර්තා කිරීම සහ ගැලපීම් කිරීම පරීක්ෂා කිරීම. උදා: පද්ධති ශේෂය සහ පොදු ලෙජරය අතර සැසඳීම. |
| 2. | භෞතික පාලනය | අනවසර ප්‍රවේශය වැළැක්වීම සඳහා උදා: ගබඩාවට ඇතුළු වීම සඳහා ජෛවමිතික පාලනයන් භාවිතා කිරීම |
| 3. | බලය පැවරීම සහ අනුමැතිය | ක්‍රියාවට නැවීමට පෙර අදාළ ක්‍රියාව අනුමත කිරීම. උදා: ගෙවීමක් සිදු කරන විට, එය ඉහළ කළමනාකාරිත්වය විසින් අනුමත කළ යුතුය. |
| 4. | රාජකාරි වෙන් කිරීම | වංචා සහ දෝෂ අවදානම අවම කිරීම සඳහා ගනුදෙනු වාර්තා කිරීම, ගනුදෙනු සඳහා බලය පැවරීම සහ විවිධ සේවකයින්ට වත්කම් භාරකාරත්වය පවත්වා ගැනීම සඳහා වගකීම පැවරීම. |
| 5. | කළමනාකරණ පාලන | කළමනාකරණ කාර්ය සාධන සමාලෝචනය. උදා: කළමනාකරුට සත්‍ය තොරතුරු සමඟ අයවැයගත තොරතුරු සංසන්දනය කළ හැකිය |
| 6. | අධීක්ෂණ පාලන | සේවකයින් විසින් සිදු කරනු ලබන ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම/නිරීක්ෂණය කිරීම. |
| 7. | ආයතනික පාලනයන් | සංවිධාන ව්‍යුහය තුළ ආයතනයේ එක් එක් මට්ටමේ කළමනාකරුවන් සඳහා වාර්තාකරණ රේඛා, අධිකාරියේ රේඛා, අධිකාරිය සහ වගකීම පැවරීම. |
| 8. | පිරිස් පාලන | පිරිස් තෝරා ගැනීම, පුහුණුව සහ සුදුසුකම් මෙන්ම පෞද්ගලික ගුණාංග කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ආයතනයක ගුණාත්මකභාවය රඳා පවතින්නේ එහි ක්‍රියාවලීන් හා සම්බන්ධ පුද්ගලයින්ගේ නිපුණතාවය සහ අරමුණුගතභාවය මත ය. |

(ලකුණු 06)

(d)

1. රාජකාරි බෙදා වෙන් කිරීම.
2. ප්‍රවේශය පරිගණක මෙහෙයුම් කාර්ය මණ්ඩලයට පමණක් සීමා වන පරිදි පද්ධති මුරපද මගින් ආරක්ෂා කිරීම.
3. අවශ්‍ය පරිදි පද්ධතියට ප්‍රවේශවීම සීමා කිරීම (උදා: දොරවල් අගුළු දැමීමෙන්)
4. මෘදුකාංගවල වෛරස් පරීක්ෂා කිරීම. ප්‍රති-වයිරස මෘදුකාංග භාවිතය සහ අනුමත නොකළ වැඩසටහන් හෝ ගොනු භාවිතා කිරීම වැළැක්වීමේ ප්‍රතිපත්තිය.
5. වැඩසටහන්වල අතිරේක පිටපත් වෙනත් ස්ථානයක ගබඩා කිරීම

(ලකුණු 04)

(e)

1. පාලන පරිසරයේ අකාර්යක්ෂම ලක්ෂණ හෝ මූලිකාංග පිළිබඳ සාක්ෂි
2. අවදානම් හඳුනා ගැනීම, විශ්ලේෂණය කිරීම සහ ඇගයීම සඳහා අවදානම් තක්සේරු කිරීමේ ක්‍රියාවලියක් නොමැති වීම
3. හඳුනාගත් අවදානම් සඳහා අකාර්යක්ෂම ප්‍රතිචාරයක් පිළිබඳ සාක්ෂි
4. සංවිධානයේ අභ්‍යන්තර පාලනයන් මගින් වළක්වා නොගත් හෝ හඳුනාගෙන නිවැරදි නොකළ, බාහිර විගණකවරුන්ගේ ක්‍රියා පටිපාටි මගින් හඳුනාගෙන ඇති කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන වල වූ සාවද්‍ය ප්‍රකාශ.
5. ඇති වූ අවදානම් සිදුවීම් අර්ධ වශයෙන් දුර්වල පාලනයන්ට ආරෝපණය කර තිබීම

(ලකුණු 03)
(මුළු ලකුණු 25)

9 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිච්ඡේදය 05

(a)

1. මැල්කොම් පොදු සමාගම විගණනයේදී විශේෂ අවධානයක් යොමු කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර
2. ලැබිය යුතු ශේෂ වල පැවැත්ම සහ නිරවද්‍යතාවය
3. ආදායම් හඳුනා ගැනීම සහ වංචා ඇතිවීමේ විභව අවදානම
4. සම්බන්ධිත පාර්ශවීය ගනුදෙනු සහ හෙළිදරව් කිරීමේ අනුකූලතාව
5. සේවා ලබන්නාගේ අධි අවදානම් පැතිකඩ හේතුවෙන් හට ගන්නා විගණන අවදානම්

විකල්ප පිළිතුර

- ණය ගැතියන්
- විකුණුම්
- කොමිස් ගෙවීම්
- ලැයිස්තුගත කිරීමේ නීතිවලට අනුකූල වීම
- ණය ගිවිසුම්.

(ලකුණු 05)

(b)

| සාධාරණ සහතික වීමේ කාර්යභාරයක් සහ සීමිත සහතික වීමේ කාර්යභාරයක් අතර වෙනස | |
|---|---|
| සාධාරණ සහතික වීම | සීමිත සහතික වීම |
| පරිච්ඡේදය යෙදෙන්නා විසින් සාධාරණ නිගමනවලට එළඹීමට හැකි වන පරිදි ප්‍රමාණවත් සහ යෝග්‍ය සාක්ෂි රැස් කරයි. | පරිච්ඡේදය යෙදෙන්නා විසින් සීමිත නිගමනවලට එළඹීමට හැකි වන පරිදි ප්‍රමාණවත් සහ යෝග්‍ය සාක්ෂි රැස් කරයි |
| හඳුනාගත් සුදුසු නිර්ණායක සමඟ විෂය කරුණු සියලු ප්‍රමාණාත්මක අංශවලට අනුකූල වන බව නිගමනය කරයි | හඳුනාගත් සුදුසු නිර්ණායකයන් සම්බන්ධයෙන් විෂය කරුණු අදාළ වන්නේ අදාළ අවස්ථාවන්ට පමණක් බව නිගමනය කරයි. |

| | |
|--|---|
| ධන මතයක් ලබා දෙයි | සෘන මතයක් ලබා දෙයි. |
| ඉහළ මට්ටමේ සහතිකයක් ලබා දෙයි | විගණනයට වඩා මධ්‍යස්ථ හෝ අඩු මට්ටමේ සහතිකයක් ලබා දෙයි (සාධාරණ සහතිකයක්) |
| ප්‍රමාණවත් සහ යෝග්‍ය විගණන සාක්ෂි ලබා ගැනීම සඳහා ඉතා ගැඹුරු ක්‍රියා පටිපාටි සිදු කරයි - පාලන පරීක්ෂාව සහ සැලකිය යුතු විගණන ක්‍රියා පටිපාටි | විගණන ක්‍රියා පටිපාටි අඩුවෙන් සිදු කරයි - ප්‍රධාන වශයෙන් විමසීම් සහ විශ්ලේෂණ ක්‍රියා පටිපාටි. |

(ලකුණු 04)

(c) ප්‍රමාණවත් සැලසුම් කිරීම පහත සඳහන් දෑ ඇතුළුව ආකාර කිහිපයකින් මූල්‍ය ප්‍රකාශන විගණනයට ප්‍රතිලාභ ලබා දෙයි;

1. විගණනයේ වැදගත් අංශ කෙරෙහි නිසි අවධානය යොමු කිරීමට විගණකට උපකාර වීම.
2. විගණකවරයාට කාලෝචිත පදනමක් මත විභව ගැටළු හඳුනා ගැනීමට සහ විසඳීමට උපකාර වීම.
3. විගණකවරයාට විගණන කටයුතු නිසි ලෙස සංවිධානය කිරීමට සහ කළමනාකරණය කිරීමට උපකාර කිරීම නිසා එය ඵලදායී ලෙස සිදු කිරීමට හැකි වේ.
4. අපේක්ෂිත අවදානම් වලට ප්‍රතිචාර දැක්වීම සඳහා සුදුසු මට්ටමේ හැකියාවන් සහ නිපුණතා සහිත කණ්ඩායම් සාමාජිකයින් තෝරා ගැනීම සහ ඔවුන්ට වැඩ නිසි ලෙස පැවරීම සඳහා සහාය වීම.
5. විගණන කණ්ඩායමේ සාමාජිකයින්ගේ මෙහෙයවීම සහ අධීක්ෂණය සහ ඔවුන්ගේ වැඩ සමාලෝචනය සඳහා පහසුකම් සැලසීම.
6. සංරචක විගණකවරුන් සහ විශේෂඥයින් විසින් සිදු කරනු ලබන කාර්යයන් සම්බන්ධීකරණයට සහාය වීම.

(ලකුණු 04)

(d)

(i) වංචනික මූල්‍ය වාර්තාකරණයට ප්‍රධාන වශයෙන් මූල්‍ය ප්‍රකාශන පරිශීලකයින් නොමඟ යැවීම අරමුණු කරගෙන මූල්‍ය ප්‍රකාශනවල අගයන් හෝ හෙළිදරව් කිරීම් වල හිතාමතාම සාවද්‍ය ප්‍රකාශ ඇතුළත් කිරීම ඇතුළුව පහත සඳහන් දෑ අදාළ වේ;

- ගිණුම්කරණ වාර්තා වල ව්‍යාජ තොරතුරු ඇතුළත් කිරීම හෝ වෙනස් කිරීම හෝ ඒ හා සම්බන්ධ සහාය ලියකියවිලි පිළියෙළ කිරීමට සහාය වීම.
- ගනුදෙනු මූල්‍ය ප්‍රකාශනවලින් වැරදි ලෙස ඉදිරිපත් කිරීම හෝ හිතාමතාම අහපසු කිරීම.
- ගිණුම්කරණ මූලධර්ම ජ්‍යාත්‍යන්තර වශයෙන් වැරදි සහගත ලෙස භාවිතා කිරීම.
- ව්‍යාජ ජර්නල් සටහන් වාර්තා කිරීම.
- ගිණුම්කරණ ඇස්තමේන්තු පිළියෙළ කිරීමේදී භාවිතා කරන උපකල්පන හා විනිශ්චයන් නොගැලපෙන පරිදි සකස් කිරීම.
- මූල්‍ය ප්‍රකාශනවල සඳහන් අගයන්ට බලපෑම් කළ හැකි කරුණු වසන් කිරීම

(ලකුණු 02)

(ii) වංචා වැළැක්වීමේ සහ අනාවරණය කිරීමේ මූලික වගකීම පැවරී ඇත්තේ මැලේකොම් පොදු සමාගමෙහි පාලනය සම්බන්ධයෙන් වගකිය යුතු පාර්ශවයන් හටය. මෙය ක්‍රියාත්මක කරනු ලබන්නේ පාලනය සම්බන්ධයෙන් වගකිය යුතු පාර්ශවයන්ගේ අවංක, ආචාර්යධර්මානුකූල හැසිරීම් සහිත සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා වූ කැපවීම සහ ඔවුන්ගේ ක්‍රියාකාරී අධීක්ෂණය තුළිනි. වංචා අවදානම වැඩි කරන තත්වයන්/සිදුවීම් වලක්වා ගැනීම සඳහා කළමනාකාරිත්වය විසින් නිසි ක්‍රියාමාර්ග ගත යුතු වේ.

(ලකුණු 04)

(e) මැලේකොම් පොදු සමාගමෙහි කළමනාකාරිත්වය වෙත දැනුම් දිය යුතු කරුණු ප්‍රධාන වශයෙන් පහත ක්ෂේත්‍රවලට ඇතුළත් වේ.

| සන්නිවේදනය කළ යුතු කරුණු | විස්තරය |
|--|--|
| මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම | විගණකවරයා විසින් විගණනයේ සැලසුම් කළ විෂය පථය සහ කාලය පිළිබඳ දළ විශ්ලේෂණයක් පාලනය සඳහා වග කිව යුතු පාර්ශවයන් සමඟ සන්නිවේදනය කළ යුතුය. |

| | |
|------------------------------------|---|
| විගණනය සැලසුම් කළ විෂය පථය සහ කාලය | විගණකවරයා විසින් විගණනයේ සැලසුම් කළ විෂය පථය සහ කාලය පිළිබඳ දළ විශ්ලේෂණයක් පාලනය සම්බන්ධයෙන් වග කිව යුතු පාර්ශවයන් සමඟ සන්නිවේදනය කළ යුතුය. |
| විගණනයෙන් සැලකිය යුතු සොයාගැනීම් | <ul style="list-style-type: none"> පොලී ආදායම වැඩියෙන් සටහන් කිරීම රු.407,500/- ට වඩා අඩු බැවින් පැහැදිලිවම ප්‍රමාණාත්මක නොවේ. සම්බන්ධිත පාර්ශව ගනුදෙනු ප්‍රමාණය පැහැදිලිවම වැදගත් නොවන නමුත් ස්වභාවයෙන් ප්‍රමාණාත්මක වේ. එමනිසා, මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කිරීම සඳහා කළමනාකාරිත්වය එකඟ නොවන්නේ නම් මෙය මතය කෙරෙහි බලපෑමක් ඇති කරනු ඇත. මුළු සාවද්‍ය ප්‍රකාශ (14,350,000 + 2,050,000) = 16,400,000/- සාවද්‍ය ප්‍රකාශ තනි තනිව ප්‍රමාණාත්මක නොවේ, නමුත් සමස්ත වශයෙන් සාවද්‍ය ප්‍රමාණාත්මක මට්ටමට වඩා වැඩි විය හැකිය. එබැවින්, කළමනාකාරිත්වය විසින් හඳුනාගත් එවැනි සාවද්‍ය ප්‍රකාශයන් මත ගැලපීම් කිරීම කළ යුතු අතර එසේ නොවන්නේනම් විගණකවරයාගේ වාර්තාව කෙරෙහි එහි බලපෑම සලකා බැලිය යුතුය. බොහෝ දුරට ප්‍රමාණාත්මක භාවය සැලකිල්ලට ගනිමින් සුදුසුකම් ලත් මතයක් නිකුත් කරනු ලැබේ. |
| විගණකගේ ස්වාධීනත්වය | <p>ලැයිස්තුගත ආයතන සම්බන්ධයෙන්, විගණකවරයා පාලනය සම්බන්ධයෙන් වග කිව යුතු පාර්ශවයන් සමඟ පහත දැ සන්නිවේදනය කළ යුතුය:</p> <ul style="list-style-type: none"> සමාගමේ විගණන කාර්යභාර කණ්ඩායම සහ විගණන සමාගමේ අනෙකුත් සාමාජිකයින්, සමාගම සහ, ඊට අදාළ අනෙකුත් ජාල සමාගම් සමඟ ස්වාධීනත්වය අදාළ සඳාචාරාත්මක අවශ්‍යතාවලට අනුකූල වී ඇති බවට ප්‍රකාශයක්. ස්වාධීනත්වය තීරණය කිරීමේදී විගණන සමාගම, ජාල සමාගම් සහ ව්‍යාපාර ඒකකය අතර පවතින සියළුම සම්බන්ධතා සාධාරණ ලෙස සලකා බැලීම. සමාගම සහ ඊට අදාළ ජාල සමාගම් සහ අනෙකුත් සමාගම විසින් පාලනය කරනු ලබන උප සමාගම් සඳහා විගණන ආයතනය විසින් සපයනු ලබන විගණන හා විගණන නොවන සේවාවන් සඳහා මූල්‍ය ප්‍රකාශන මගින් ආවරණය කරනු ලබන කාල සීමාව තුළ අය කරනු ලබන මුළු ගාස්තු මීට ඇතුළත් විය යුතුය. මෙම ගාස්තු විගණකවරයාගේ ස්වාධීනත්වය කෙරෙහි සේවාවන්හි බලපෑම තක්සේරු කිරීමේදී පාලනය සම්බන්ධයෙන් වග කිව යුතු පාර්ශවයන් හට සහාය වන ආකාරයෙන් සුදුසු කාණ්ඩ සඳහා වෙන් කරනු ලැබේ. ස්වාධීනත්වයට හඳුනාගත් තර්ජන තුරන් කිරීම හෝ ඒවා පිළිගත හැකි මට්ටමකට අඩු කිරීම සඳහා යොදන ලද අදාළ ආරක්ෂණ ක්‍රම |

(ලකුණු 06)

(මුළු ලකුණු 25)

C කොටසෙහි අවසානය

Notice:

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to question set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”. The fundamental objective of this publication is to add completeness to its series of study texts, designs especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well as stay relevant in the art of answering questions at examination level.



© 2021 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka). All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)